

ගෝලීය අවධානය, මන්දිගාමී වර්ධනය ආර්ථික ආත්තින් ගිණියම් කරයි

Global deflation" slowing growth fuel economic tensions

2013 නොවැම්බර් 18

ලේ කයේ ප්‍රමුඛ මහ බැංකු විසින් මූල්‍ය ක්‍රමය තුළට මුදල් පොම්ප කිරීමෙන් ගෝලීය ආර්ථික වර්ධනය නාගා සිටුවීමට කිසියම් හෝ දායකත්වයක් සපයා නොමැතිකම පිළිබඳ තවත් සාක්ෂි පසුගිය සතියේ එම්මහනට පැමිතියේ ය. රට විපරිත ලෙස වර්ධනය වන්නේ, විශාල වශයෙන් මුදල් අව්‍යුත් ගැසීමේ ක්‍රියාවලිය තවත් ගෝලීය මූල්‍ය අර්බුදයක් සඳහා කොන්දේසි නිර්මානය කරනු ඇති බවට අනතුරු ඇගැවීම් ය.

තව ද පොදුවේ එකතුනා පල්වීම හමුවේ ප්‍රධාන ආර්ථික බලවතුන් අතර ආත්තින් උත්සන්න වෙමින් තිබේ.

ගිනැන්ඡල් උයිමිස් 15දා සඳහන් කළේ, ජපානය හා යුරෝපය පිළිබඳ "බලාපොරොත්තු සුන් කරන වර්ධන සංඛ්‍යා, වසරේ දෙවන කාර්තුව තුළ ගෝලීය ආර්ථික ප්‍රකාශිතයක් සිදුවන බවට පැවති බලාපොරොත්තු සුන්කර දමා ඇත." යනුවෙති.

ශුරෝ කළාපයේ ප්‍රධාන ආර්ථිකය වන ජරමනියේ වර්ධනය සැපේතුම්බරයෙන් අවසන් වන තෙම්ස ක්‍රියා වැඩි වුතෙන් සියයට 0.3න් පමණි. මේ අතර ප්‍රත්ස ආර්ථිකය පෙර කාර්තුවේ සියයට 0.5න් වර්ධනය විමෙන් පසුව, සියයට 0.1න් හැකිලි ගියේය.

රිතියා ඇතුළු ආර්ථික විද්‍යාව ලෙස හඳුන්වන, රටේ මුදල් සැපයුම් දෙගුන කිරීම සඳහා ජපාන මහ බැංකුව දුන් තල්ලුව මගින්, ආරම්භයේදී ආර්ථිකයට යම් උත්තේත්තනයක් සපයනු ලැබුව ද දැන් එහි ජවය පහත වැටෙන බව පෙන්නුම් කරයි. ජපානයේ වර්ධනය තෙවන කාර්තුවේදී වාර්ෂික අනුපාතයකින් සියයට 1.9 දක්වා පහත වැටුන් දෙවන කාර්තුවේදී සියයට 3.8ක් දක්වා නැගීමෙන් පසුව ය. ඒ ප්‍රධානකාම පාරිභෝර්තනයේ වැටුම තිසා ය. එය සියයට 0.6ක වර්ධනයකින් පසුව සියයට 0.1දක්වා පහත වැටුනි. රට අමතරව අපනයනයන්ගේ පිරිහිම් සියයට 0.6ක හැකිලිමක් බවට පත්විය.

මන්දිගාමී වර්ධනය හමුවේ එක්සත් ජනපද ගෙවිරාල් මහ බැංකුවේ "ප්‍රමානාත්මක ලිහිල් කිරීමේ" පිළිවෙත

ඉදිරියට ගෙන යන බවක් පෙනේ. බෙන් බරනන්කේ වෙනුවට බෙන ජනවාරියේ සිට මහ බැංකුවේ සභාපති ලෙස ජනාධිපති ඔබාමා විසින් නමිකර තිබෙන ජැනවි යෙලන් සෙනෙට් බැංකු කම්මුව හමුවේ දුන් සාක්ෂියේදී කියා සිටියේ, ඇමරිකානු ආර්ථිකය හා ගුම වෙළඳපොල ක්‍රියාත්මක වන්නේ "ඒවායේ විභවයට වඩා බොහෝ අඩු මට්ටමකින්" බවත් මහ බැංකුව මූල්‍ය උත්තේත්තනය පහත හෙලීමට පෙර ප්‍රවර්ධනය වීමට ඇති බවය.

බැංකු හා අනෙකුත් මූල්‍ය ආයතන වලට අතිශයින්ම ලාභ මුදල් සම්පාදනය කිරීම සඳහා ගෙවිරල් මහ බැංකුව ද අනෙකුත් මහ බැංකු ද ඉදිරිපත් කළ නිල හේතුව වන්නේ, ආර්ථිකය නාගා සිටුවීමේ අවශ්‍යතාවයි. කෙසේ වෙතත් සැබැ හේතුව, පහත් උද්ධමන අනුපාතිකය හා අවධානය පවා, විශාල වශයෙන් නය සතුකරගෙන සිටින ආයතන, විශේෂයෙන්ම මූල්‍ය ආයතන වලට බරපතල ගැට නිර්මානය කිරීමේ හැකියාවයි. උද්ධමනයේ පහත් මට්ටම් හා පිරිහෙන මිල මට්ටම් හමුවේ නයෙහි මුරත අයය හා නය ආපසු ගෙවීම්, ආර්ථික එකතුනා පල්වීමේ කොන්දේසි යටතේ ඉහළ යාමට පටන් ගනියි.

මේ මාසයේ මුල, යුරෝපීය මහ බැංකුවේ (පුමුභ) ප්‍රති මූල්‍ය අනුපාතය සියයට 0.5 සිට 0.25 දක්වා අනපේක්ෂිතව පහත හෙළන බව තිවේදනය කිරීමේ ද බැංකුවේ අධිපති මාරියේ බැංගිගේ සිතෙහි තිබුනේ පැහැදිලිව ම මෙම බලාපොරොත්තුවයි. පුරුව සතිවල ආර්ථිකයේ දැක්ම හඳුසියේ වෙනස්වී ඇති බවත්, උද්ධමනය ඉලක්ක ගත සියයට 2 අනුපාතයට වඩා බෙහෙවින් අඩු මට්ටමක පවතින "පුළුල් පදනමකින් යුත් හා දිග්ගැස්සන" තත්ත්වයකට යුරෝ කළාපය මූහුනදී සිටින බවත් බැංගි පැවසිය.

අවශ්‍ය වුවහොත් පොලී අනුපාතය බිංදුවෙන් පහතට වුවත් ගෙන ඒමට යුමුබැ "තාක්ෂණිකව සූදානම්" බවක් බැංගි පැවසිය. පහත වැටෙන උද්ධමනය යුරෝ කළාපයේ රටවල් ගනනාවක නය බරට හේතුවී ඇත. තිද්සුනක් ලෙස, උද්ධමන අනුපාතයේ සියයට එකක පහත වැටුම දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 1.3කින් ආන්ඩ්වීවී වියදීම් කැපීමට ඉතාලියට සිදුවෙයි. පසුගිය වසර දෙකක කජ්පාදු පියවර තිබිය දින් ඉතාලි ආන්ඩ්වීවී

නය, දදේනි සියයට 119 සිට 133දක්වා ඉහළ නැග තිබේ. ස්පායුස්ක්‍රෑය, ශ්‍රීසිය හා පෘතුගාලය සිටින්නේ ද රට සමාන තත්ත්‍යක ය.

පොලී අනුපාත තීරනය දැනුම දෙමින් ඩුඟී කියා සිටියේ, බැංකුවේ පාලක මන්ඩලය “කියාත්මක වීමේ අවශ්‍යතාවය පිළිබඳව ඒකමතිකව” සිටි බවයි. වෙනස්කම් තිබුනේ කාලය පිළිබඳව පමණි. මෙම ප්‍රකාශය මහ බැංකු පාලක මන්ඩලයේ සිටින ජර්මානු, නෙදරුලන්ත හා මස්ට්‍රියානු නියෝජිතයේ එම පියවරට විරැද්ධිව ජන්දය දීමෙන් බොරුවක් බවට පත් විය.

අපනයන ප්‍රවර්ධනය සඳහා යුරෝ මූදලේ අයය පහත දැමීමේ පියවරක් ගත යුතු බව කියා සිටි ප්‍රත්සය ද ඇතුළු ඉතාලිය හා අනෙකුත් රටවල අවශ්‍යතා වෙනුවෙන් ඩුඟී කටයුතු කරමින් සිටින බවට වෝද්‍යා ද එල්ල විය. සියලුම මධ්‍යම බැංකුකරුවේ, තරගකාරී අවප්‍රමානයෙන් වැළකි සිටිය යුතු බවට ජී-20 සාමාජිකයින් දුන් පොරොන්ද අනුව යමින්, පොලී රේටිටු පහත හෙළිමේ අරමුන මූදලේ අයය පහත හෙළිමය යන්න ප්‍රතික්ෂේප කරති. එහෙත් පොලී අනුපාත කැපීම මූල්‍ය යුද්ධයක් අවුලුවයි.

මැත් අවධියේ රටවල ගනනාවක මධ්‍යම බැංකු පොලී අනුපාත පහත හෙළා ඇත. මේ මස මුදලේ වෙක් ජාතික බැංකුව යුරෝවත සාපේක්ෂව කොරුනා මූදලේ අයය පහත දැමීමට කටයුතු කළේ ය. වර්ධනය නැංවීම පිනිස ‘අවශ්‍ය තරම් කාලයක’ මූදලේ අලෙවි කිරීමට එය පිළින දුන්නේය. ඕස්ට්‍රේලියානු හා නවසේලන්ත මධ්‍යම බැංකු සිය මූදල බාල්ද වීමට ඉඩාර ඇත. ඕස්ට්‍රේලියානු රිසර්ච් බැංකුවේ අධිපති ග්ලෙන් ස්ටේවන්ස් පැවුසුවේ ඕස්ට්‍රේලියානු බොලරයේ අයය “අසතුවුදායක ලෙස ඉහළ” අයක පවතින බවය. එහෙත් ඔවුන්, පොලී පහත දැමීමෙන් නිවාස වෙළඳපොලේ බුබුලක් ජීර්මානය වනු ඇතැයි බිය පලකරති.

එක්සත් ජනපදය තුළ, ගෙඩරල් මහ බැංකුවේ ආන්තික ලාභ මූල්‍ය පිළිවෙත තවත් අරුබුදයකට මග පාදනු ඇත යන බියක් පවතියි. දිගු කාලීන උකස් බැඳුම්කරයන්හි ආයෝජනය කිරීම පිනිස කෙටි කාලීන නය ගන්නා දේපල ආයෝජන හාරකාර අරමුදල්වල කටයුතු, පොලී අනුපාත නැංවීමට පටන් ගතහොත් මූල්‍ය අස්ථාවරත්වයේ මූලාශ්‍රයක් විය හැකි බවට අනතුරු ඇගෙවයි. ඔක්තෝබර් මාසයේ ප්‍රසිද්ධියට පත්කළ සිය ගෝලීය මූල්‍ය ස්ථාවරත්වය පිළිබඳ වාර්තාවෙහි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, “සාර්ව ආර්ථික ප්‍රතිවිපාක” එනම්, එජ මූල්‍ය කුමයේ අස්ථායි බෙලපැම් ඇතිකළ හැකි, “දෙවන පෙළ උකස්කර වෙළඳපොලේ සැලකිය යුතු කඩකප්පල්වීම්” පිළිබඳව අනතුරු ඇගෙවිය.

අවසානයක් දක්නට නැති, ලෝක ආර්ථිකය තුළ පැවතිගෙන යන එකතුන පල්ල්වීම, වෙළඳපොලවල් සඳහා රුදුරු අරගලයකට ද ප්‍රමුඛ ආර්ථික බලවතුන් අතර ආතතිය නැංවීමට ද තුඩු දෙයි. ලෝකයේ විශාලතම ආහාර සමාගම වන නෙස්ලේහි උප සඳහාපති ලෝරන්ට ගෙයිස්කි “අවධමනාත්මක ආතතින්” ගැන සඳහන් කරයි. ඔහු මැතකදී පැවුසුවේ “වෙළඳපොලේ කිසිදි වර්ධනයක් දක්නට නැත. එවිට ගිලා බසින කේක් ගෙවියෙන් පංගුවක් සඳහා සියල්ලෝම සටන් වදිත්” යනුවෙති.

මෙම ආතතින් කළාප ගනනාවක හිස ඔසවා තිබේ. තමන්ගේ අපනයන අතිරික්තය අඛන්ඩව පවත්වාගෙන යාම නිසා ජර්මනිය, ලෝක ආර්ථිකය කෙරෙහි අවධමනාත්මක බලපැමක් ඇතිකරන්නේ යයි එජ හාන්ඩ්ඩාරය, එරටට එරෙහිව එල්ල කළ විවේචන, ජර්මානු රජයේ තියුණු ප්‍රතිප්‍රහාරයක් ඇවිලුවි ය.

යුරෝ කළාපය තුළ ද පුළුල් වන හේද ඇතිව තිබේ. යුමැඟ පාලක සහාව තුළ ඇතිවූ හේදය හමුවේ, යුරෝපීය කොමිස්මේ සහාපති ජොසේ බරෝසේ, ජර්මනියේ ජාගම ගිනුමේ අතිරික්තය යුරෝපීය ආර්ථිකයට හානි කරන්නේ දැයි සෞය බැඳීමට පරික්ෂනයක් පවත්වන බව නිවේදනය කළේය.

“ගැමුරු විමර්ශනයක” අරමුන ජීර්මානු කර්මාන්තයේ තරගකාරීත්වය පිළිබඳ විවේචනය කිරීම නොවන බව ඔහු අවධාරනය කළ ද එයට ජර්මනියේ සියලු පක්ෂ වෙතින් පළවුයේ තියුණු ප්‍රතිචාරයකි. පාලක කිස්තියානි ප්‍රජාතන්ත්‍රවාදී සංගමයේ ප්‍රකාශකයෙකු කියා සිටියේ, ජීර්මානු අපනයනය “අපගේ සෞහාගායයෙහි මූල්ගල” වන බවයි. හරිත හා සමාජ ප්‍රජාතන්ත්‍ර පක්ෂ නියෝජිතයේ ද රට සමාන ප්‍රකාශ නිකුත් කළහ. යුමැඟ පොලී අනුපාත කැපීමේ යෝජනාවට විරැද්ධිව ජන්දය දුන් එක් අයෙකු වන බුන්ධිස්බැන්ක්හි සහාපති ජෙන්ස් වෙයිඩිමන්, “ජර්මනිය දුබල කිරීමෙන් ඔබට යුරෝපීය ශක්තිමත් කළ නොහැකිය” යනුවෙන් පැවුසිය.

නැහි එන ආර්ථික ආතතින්, අවධමනය, මූල්‍ය යුද්ධ, ආර්ථික වර්ධනයේ මන්දගාමිත්වය හා හැකිලෙන වෙළඳපොලවල්, සමග අත්වැල් බැඳගත්, ගෙඩරල් මහ බැංකුව හා අනෙකුත් මහ බැංකුවල ප්‍රතිපත්ති මගින් උසිගෙන්වන නව මූල්‍ය අරුබුදයක් පිළිබඳ බිය යන සියලුල පෙන්නුම් කරන්නේ, පෙනෙන තෙක් මානයේ “ආර්ථික ප්‍රකාශනයක” නොමැති බවත්, 2008 මූදාහල ලෝක දන්ශ්වර ආර්ථිකයේ බිඳුවැවීම වේගවත් වීමත් පිළිබඳ කාරනයයි.

නික් බිමිස්